



මානව සම්පත් අනිවර්තන ආයතනය

කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාලය - පරික්ෂණය - II කොටස - 2014

(දෙවන සෙමෙන්තර පරික්ෂණය)

(පරිග්‍රහ ජූලි 2016 මාරුතු)

### BLE 207(a) – වාණිජ තිබිය

#### අභ්‍යන්තරේවත්ව උපදෙස් :

- (1) ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.
- (2) කාලය පැය තුනකි. (03)
- (3) මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න අවකින් (08) සහ පිටු දෙකකින් (02) සමඟීය වේ.
- (4) පිළිතුරු පත්‍රයේ සියලුම පිටුවල විශාග අංකය ගොදුන්න.
- (5) ප්‍රශ්න පත්‍රයේ යම් පිටුවක් හෝ කොටසක් පැහැදිලිව මුද්‍රණයට නොතිබේ නම් කරුණාකර විභාග එක්ව ගාලාධිපතිව දැනුම් දෙන්න.

1. හවුල් ව්‍යාපාරයක් යනු පුද්ගලයන් පිරිසක් අතර ලාභය ආරේක්ෂාවෙන් පවත්වාගෙන යනු ලබන පොදු ව්‍යාපාර සම්බන්ධිතාවයි.  
(1890 හවුල් ව්‍යාපාර පත්‍රය 01 වැනි වගන්තිය)

මෙයි ප්‍රකාශයෙහි පිහිටා හවුල් ව්‍යාපාරයක තොසරිනික උක්ෂණ සාකච්ඡා කරන්න.

(ලකුණු 20)

2. (a) හවුල්කරුවන්ගේ අධිකිවාසිකම් සහ යුතුකම් විනිශ්චිත අධිකරණ තීරණ සම්ගින් කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 15)

- (a) පියල් සහ විමල් සිමාසයින හවුදී තෙල් සමාගමේ නියෝජිතයා වශයෙන් ඉන්ධන පිරුවුම්හුලක් හවුල් ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන දියෙයි. පසු සාලයකදී මුළුන් අතර අමනාපායක් හටගෙන එකී හවුල් ව්‍යාපාරය විසුරුවා හැරය නමුත් පියල් තවදුරටත් සිමාසයින සාවදී තෙල් සමාගමේ නියෝජිතයා වශයෙන් ඉන්ධන පිරුවුම්හුල පවත්වාගෙන නිය අතර විය පැරණි ව්‍යාපාරක ගොඩනැගිල්ලේම පවත්වාගෙන නියෙයි. ව්‍යාච්‍යාවෙන් පියල්ගේ ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් ඉල්ලා විමල් විසින් තහි පැවරිය.  
පියල්ගේ ව්‍යාච්‍යාවෙන් සාකච්ඡා කරන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

3. “නියෝජිතයාගේ යුතුකම් සහ අධිකිවාසිකම් සම්මුතියායින් හෝ නියෝජ්‍යත්ව සම්බන්ධිතාවේ පවතින විශ්වාසතිය තත්ත්වය හේතුවෙන් උදෑගත විය ඇත”.

මෙයි ප්‍රකාශයෙහි පිහිටා නියෝජිතයාගේ යුතුකම් සහ අධිකිවාසිකම් කවරේද යන්න විනිශ්චිත අධිකරණ තීරණ සම්ගින් පැහැදිලි කරන්න.

(ලකුණු 20)

4. (a) අවලංගු තිව්‍යමක් තිර්මාණය තිරීම පිණිස අවශ්‍ය කරනු කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 10)

- (a) (i) සිවලිංගම් මහතා කොළඹ විශ්විධ්‍යාලයේ සේවය කළ යාපනයේ දුරිච්ඡෙක් විය. සිවලිංගම් මහතා සහ මහත්මිය තිවාමුවකට යාපනයට දිය නමුත් සිවලිංගම් මහත්මිය අසතිප වූ නිසා ඇය ආපසු කොළඹිට තොපැලීමියාය. ඇය ආපසු කොළඹිට පැමිණෙන තෙක් ඇයගේ ගැඩින්තුව සඳහා මාසිකව රුපියල් දහදාහක් ඇයට ලබාදීමට සිවලිංගම් මහතා පොරොන්ද වූ නමුත් වශෝක මුදල් ලබා තොදුළුන්ය. මේ නිසා විනි මුදල් ඉල්ලා සිවලිංගම් මහත්මිය විසින් සිය සැමියාට විරුද්ධිව තහි පැවරුවාය.

සිවලිංගම් මහත්මියට උපදෙස් දෙන්න.

(ලකුණු 05)

- (ii) මදනාධක මහතා සහ මහත්මිය සැමියා සහ තිරිද වූ අතර ඔවුනු වෙන්ව පිවත් දුවෝරු දිනක් ඔවුනු තමුණු අතර වික්දී මාර්සින මහතා මාර්සින මහත්මියට තියා සිටියේ ඇයගේ සහ දරුවන්ගේ ගැඩින්තුවට මාසිකව රුපියල් පැහැදුළු සැදුහක් ලබාදෙන බවත් රිට අමතරව ඇය සහ දරුවන් පදිංචි තිව්‍ය ඇයට පවත්දෙන බවත්ය. තිව්‍ය ඇය සිටියේ පොරොන්දව ලිඛිතව ලබාදෙන තෙක් ඇය නොදන බවයි. මේ නිසා මාර්සින මහතා සිය පොරොන්ද වූ අනුර ඔහු තියා ගොකුලේය. ව්‍යාච්‍යාවෙන් මාර්සින මහත්මිය සිය සැමියාට විරුද්ධිව තහි පැවරුවාය.

මාර්සින මහත්මියට උපදෙස් දෙන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

5. 1927 අංක 25 දරණ විනිමය ඩිල්පත් ආයා පනතේ 3(1) වගන්තියට අනුව; “විනිමය ඩිල්පතක් යනු වින් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු අමතා සහයෝග කරන ලද, අනු නිකුත් කළ තැනැත්තා විසින් අත්සන් කරන ලද, ආමත්ත්වික පුද්ගලයා විසින් ඉල්ලු විට හෝ සේරිර හෝ නියුතය කළ හැකි අනාගතය කාලයකදී, නියමිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ අත්ව හෝ දරන්නාට ගෙවිය යුතු, නිසියම් නිශ්චිත මුදලක් කෙටිවත නියම කරනු ලබන කොන්දේසි රැකිත ලිඛිත නියෝගයයි.”

මෙයි ප්‍රකාශයෙහි පිහිටා විනිමය ඩිල්පතක නෙකුරුණික උක්ෂණ විස්තර කරන්න.

(ලකුණු 20)

6. “නෙමෝව්චාරි ක්වේඩ් නන් භයේට්” යන්නෙහි ඇදහක නම් සියිලෙකුට් තමා සතු නොවූ දෙයක් අත්සනු කළ නොහැකිය යන්නයි. ඒ අනුව ගම් දේපලක පැවරුම්කරුගේ අයිතිය හොඳ වික්ස නම් පැවරුම්කරුගේ අයිතිය ලැබේන අතර පැවරුම්කරුගේ අයිතිය දේශ සහගත නම් පැවරුම් ලාභිකායේ අයිතියද දේශ සහගත වන්නේය. නමුත් ඇතැම් විට වානිජ ගතුදෙනු ආරක්ෂා කිරීම උදෙසා මෙම සිද්ධාන්තයට අදාළ ව්‍යාතිරේක අවස්ථා නිතිය පිළිගන්නා අතර එවායින් ඩිපයක් 1896 අංක 11 දරණ හාන්ධි විධිතිමේ ආයා පනතේ දත්තවා ඇත.

එවා කවිරේද යන්න විනිශ්චිත අධිකරණ තීරණ සම්මිත විස්තර කරන්න.

(ලකුණු 20)

7. (අ) රක්ෂණයේ ප්‍රධාන මූලධිරීම කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 10)

- (ආ) පහත සඳහන් අවස්ථා හා අදාළ නිතිය විනිශ්චිත අධිකරණ තීරණ සම්මිත පැහැදිලි කරන්න.

- (i) ජනකාන්ත තැමැත්තා ශ්‍රී ලංකා ඇඹුර්වන්ස් වෙතින් පිටිත රක්ෂණ ඕප්පුවක් ලබා ගත්තේය. ඒ සඳහා වූ ගෝපනාව ඉදිරිපත් කළ අවස්ථාවේ රිට පෙර අවුරුදු පහක කාල සීමාව ඇතුළත වෙවුනු උපදෙස් හා ප්‍රතිකාර ලබා නොගත් බවට දක්වා නිවුති. නමුත් පසුව හෙරු වූයේ රැනකාන්ත විසි කාලය තුළ සුළු උණකට වෙවුනු ප්‍රතිකාර ලබාගෙන ඇති විවෘත. විභාරින් ශ්‍රී ලංකා ඇඹුර්වන්ස් විසින් ජනකාන්තගේ පිටිත ජනකාන්තගේ පිටිත රක්ෂණ ඕප්පුව අවලංගු කරන ලදී.

(ලකුණු 05)

- (ii) ජයරාත්‍යා තැමැත්තිය ශ්‍රී ලංකා ඇඹුර්වන්ස් වෙතින් පිටිත රක්ෂණ ඕප්පුවක් ලබා ගත්තාය. අදාළ ඉල්ලුම් පත්‍රයෙහි අයා තිබූ එක් ප්‍රශ්නයක් වූයේ රිට පෙර වෙනත් රක්ෂණ ආයතන වෙතින් පිටිත රක්ෂණ ඕප්පු ලබාගෙන අත්ද යන්නයි. විටිට වෙනත් රක්ෂණ ආයතන දෙකකින් පිටිත රක්ෂණ ඕප්පු ලබාගෙන ඇති විවෘත ප්‍රකාශ කළත් තවත් රක්ෂණ ආයතන දෙකක් ආයතන යෝජන ප්‍රධික්ෂේප කළ බවට හෙළි කළේ නැත. මේ නිකා ශ්‍රී ලංකා ඇඹුර්වන්ස් විසින් ජයරාත්‍යාගේ පිටිත රක්ෂණ ඕප්පුව අවලංගු කරන ලදී.

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

8. පහත සඳහන් එවායින් මිනිම දෙකක් (02) පිළිබඳව කෙටි සටහන් ලියන්න.

- (අ) වෙක්ස්පත් රේඛිත වර්ග සහ එවායේ ප්‍රතිච්ච;
- (ආ) නවුල් ව්‍යාපාර ඇති කිරීම;
- (ඇ) අනුමැතික නියෝජ්‍යත්වය;

(කොටසකට ලකුණු 10 බැඟින්)